

**හලාවක ප්‍රාදේශීය සභාව**  
**පුත්තලම දිස්ත්‍රික්කය**

---

**1. මූල්‍ය ප්‍රකාශන**

---

**1.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම**

---

සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2016 මාර්තු 31 දින ද, ඉකුත් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2015 මැයි 19 දිනද විගණනයට ඉදිරිපත් කර තිබූ අතර, සමාලෝචිත වර්ෂයේ විගණකාධිපතිවරයාගේ වාර්තාව 2016 ජුනි 30 දින සභාවේ ලේකම්වරයාට යවා ඇත.

**1.2 තත්ත්වගණනය කළ මතය**

---

මෙම වාර්තාවේ 1.3 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2015 දෙසැම්බර් 31 දිනට හලාවක ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

**1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම**

---

**1.3.1 නොසැසඳූ පාලන ගිණුම්**

---

මූල්‍ය ප්‍රකාශනවල ඒ ඒ ගිණුම් විෂයන්ගේ ශේෂයන් ඊට අදාළව පවත්වා තිබූ උපයෝගී ලේඛනවල දැක්වෙන ශේෂයන් පරීක්ෂාවේදී ගිණුම් විෂයයන් 14 කට අදාළව රු.102,123,766 ක වෙනස්කම් නිරීක්ෂණය කරන ලදී.

**1.3.2 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්**

---

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) වර්ෂ කිපයක සිට හිඟ හිටි වෙනත් ආදායම් ණයගැති වටිනාකම රු. 93,462,519 ක් හා අය නොවූණ සේවක ණය රු. 325,935 ක් පැවතුණි.
- (ආ) වර්ෂ පහකට වැඩි කාලයක සිට ඉදිරියට ගෙන එන රු. 18,011,642 ක ණයහිමියන් හඳුනාගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ඇ) වර්ෂ ගණනාවකට පෙර සිට පැවති පෙර ගෙවුම් රු. 95,108 ක ශේෂයක් පියවීමට කටයුතු කර නොතිබුණි.
- (ඈ) පළාත් පාලන කොමසාරිස්ගෙන් ලැබිය යුතු වැටුප් ප්‍රතිපූර්ණ රු.1,804,736 ක් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

**1.3.3 විගණනය සඳහා සාක්ෂි නොමැතිවීම**

---

මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබූ එකතුව රු.415,735,004 ක්වූ ගිණුම් විෂයයන් 3 කට අදාළ කාල විශ්ලේෂණ, උපලේඛන හා සමීක්ෂණ මණ්ඩල වාර්තා විගණනයට ඉදිරිපත් නොවීම නිසා ඒවා විගණනයේදී සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.

**1.3.4 නීති, රීති හා රෙගුලාසි ආදියට අනුකූල නොවීම**

පහත දැක්වෙන නීති, රීති හා රෙගුලාසි වලට අනුකූල නොවීම් විගණනයේදී අනාවරණය විය.

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණයන් ආදියට යොමුව	අනුකූල නොවීම
(අ) <b>1988 ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පරිපාලන) රීති</b>	
(i) 10(2) රීතිය	එක් එක් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීම සඳහා ඉලක්ක දිනයන් නියම කිරීමට සහ ඉලක්ක දිනයන්ට අනුකූල වන පරිදි එක් එක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන බවට වග බලා ගෙන නොතිබුණි.
(ii) 59 රීතිය	සෑම වර්ෂයක් ආරම්භයේදීම සභා බල ප්‍රදේශය තුළ සමීක්ෂණයන් පවත්වා කර්මාන්ත පිළිබඳ ලැයිස්තුවක් පිළියෙල කර අදාළ වර්ෂයේ මාර්තු 31 දින හෝ ඊට ප්‍රථම ලේකම්වරයා වෙත ඉදිරිපත් කර නොතිබුණි.
(iii) 218 රීතිය	සභාවේ සියලු ඉඩම් හා ගොඩනැගිලි සෑම වර්ෂයකට වරක් හෝ පරීක්ෂා කරවීමට පරීක්ෂණ මණ්ඩලයක් පත් කර නොතිබුණි.
(ආ) ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රෙගුලාසි	
(i) මු.රෙ. 571 (2)	2011, 2012 හා 2013 වර්ෂවල සිට පැවත එන ටෙන්ඩර් තැන්පත් රු.221, 767 ක් ලංසු තැන්පත් රු. 396,449 ක් ආරක්ෂිත තැන්පත් රු.773,124 ක් හා සියයට 10 අතරැඳවුම් රු. 2,721,769 ක් වූ තැන්පත් ආදායමට ගැනීමට කටයුතු කර නොතිබුණි.
(ii) මු.රෙ. 260(1,2,3) හා 389(අ)	ආදායකයාගේ අනන්‍යතාවය නිසි පරිදි තහවුරු කලහොත් මිස ඔහුට වෙක්පත් භාර නොදිය යුතු බව සඳහන් වුවද, රු.5,194,214 ක් වටිනා වෙක්පත් 61 ක් එම උපදෙස්වලට පටහැනිව භාරදී තිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනයන්ට අනුව 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.48,250,727 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.17,131,997 ක් විය. සමාලෝචිත වර්ෂය සහ ඉකුත් වර්ෂය තුළ පිළිවෙලින් රු.32,275,189 ක් හා රු.51,196,551 ක් වූ මූලධන ආධාර හා පිළිවෙලින් රු. 70,499,867 ක් හා රු. 62,695,116 ක් වූ මූලධන වියදම් ගණන් ගැනීමෙන් පසු එකී අතිරික්තය පිළිවෙලින් රු.10,026,050 ක හා රු. 5,633,432 ක් වූයෙන් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයේ රු. 4,392,618 ක වර්ධනයක් දක්නට ලැබුණි.

2.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

- (අ) ජංගම වත්කම් වලට ජංගම වගකීම්, අනුපාතය 3:1 ක් වූ අතර, සම්මත අනුපාතය 2:1 ක් විය යුතුව තිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂයේ සභාවේ මුළු මෙහෙයුම් අයභාරය රුපියල් මිලියන 139 ක් වූ අතර, එය ඉකුත් වර්ෂයේ මුළු මෙහෙයුම් අයභාරය රුපියල් මිලියන 93 හා සසඳන විට රුපියල් මිලියන 46 ක වැඩිවීමක් නිරීක්ෂණය විය.
- (ඇ) ඉහත තත්ත්වයන් හේතු කොටගෙන වර්ෂය සඳහා වන අතිරික්තය රුපියල් මිලියන 10 ක් වී ඇති අතර, එය ඉකුත් වර්ෂයේ අතිරික්තය වූ රුපියල් මිලියන 05 හා සැසඳීමේදී රුපියල් මිලියන 05 ක මූල්‍ය ප්‍රතිඵලයෙහි වර්ධනයක් නිරීක්ෂණය විය.

2.3 ආදායම් පරිපාලනය

2.3.1 ඇස්තමේන්තුගත ආදායම් , තට්ප ආදායම් හා හිඟ ආදායම්

ආදායම් විෂයයන්	2015			2014		
	අයවැයගත	තට්ප ලැබීම්	දෙසැම්බර් 31 දිනට සමුච්චිත හිඟය	අයවැයගත	තට්ප ලැබීම්	දෙසැම්බර් 31 දිනට සමුච්චිත හිඟය
	රු.000	රු.000	රු.000	රු.000	රු.000	රු.000
(අ) වරිපනම් හා බදු	4,585	4,002	1,432	3,862	4,012	2,190
(ආ) බදු කුලී	11,795	5,619	926	9,446	6,525	1,104
(ඇ) බලපත්‍ර ගාස්තු	5,701	2,479	-	4,401	3,237	-

(ඇ)	වෙනත් ආදායම්	144,663	129,429	147,739	120,420	64,563	120,657
-----	--------------	---------	---------	---------	---------	--------	---------

---

සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබූ ඇස්තමේන්තුගත ආදායම්, තථ්‍ය ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

**2.3.2 බිල් කල ආදායමෙන් රැස්කළ ආදායම**

සමාලෝචිත වර්ෂයට අදාලව ඉදිරිපත් කර තිබූ ආදායම් බිල් කිරීම, ආදායම් රැස් කිරීම හා හිඟහිටි ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ශීර්ෂ	ආදායම් බිල්කිරීම			ආදායම් බිල්කිරීම			හිඟ හිටි ආදායම			
	2015/01/01 දිනට හිටි	2015 වර්ෂයේ බිල් කිරීම	එකතුව	හිඟයෙන් රැස්කළ මුදල්	බිල් කිරීමෙන් රැස්කළ මුදල	ඉදිරි වර්ෂය සඳහා ලැබී තිබූ මුළු මුදල	රැස්කළ මුළු මුදල	හිඟයෙන් ඉතිරි මුදල	බිල් කල ආදායමේ හිඟ හිටි	එකතුව
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් බදු	374,540	4,722,839	5,097,379	1,278,151	1,592,364	1,060,354	3,930,869	(903,610.44)	3,130,474	2,226,864
අක්කර බදු	287,536	48,541	336,078	51,373	12,613	6,699	70,686	236,163	35,928	272,091
බදු කුලී	712,639	5,833,699	6,546,338	-	5,619,949	-	5,619,949	712,639	213,750	926,389
බලපත්‍ර ගාස්තු වෙනත් ආදායම්	-	2,479,141	2,479,141	-	2,479,141	-	2,479,141	-	-	-
නිවාස කුලී	10,880	27,000	13,580	-	2,900	-	2,900	10,880	(200)	10,680
ඒනෝද බදු	9,716	12,000	21,716	-	12,000	-	12,000	9,716	-	9,716
උසාවි දඩ	51,319,486	26,720,750	78,040,236	19,261,725	12,300,750	-	31,562,475	32,057,761	14,420,000	46,477,761
මුද්දර ගාස්තු	62,988,004	29,000,000	91,988,004	15,985,273	-	-	15,985,273	47,002,731	29,000,000	76,002,731

### 2.3.3 වරිපනම් බදු

- (අ) සමාලෝචිත වර්ෂයේ වරිපනම් බදු රැස් කිරීම රැස්කළයුතු ආදායමින් සියයට 77 ක් වූ අතර, වර්ෂ අවසානයට රු.2,226,864 ක හිඟ වරිපනම් බදු ශේෂයක් විය. 2013 වර්ෂයේ සිදුකළ වරිපනම් තක්සේරුව සමාලෝචිත වර්ෂයේ සිට ක්‍රියාත්මක කර ඇති අතර, එම හේතුවෙන් වාර්ෂික බිල්කිරීම් වටිනාකම සියයට 125 කින් ඉහළ ගොස් තිබුණි.
- (ආ) 2013 වර්ෂයේ සිදුකොට තිබූ වරිපනම් තක්සේරුව, සමාලෝචිත වර්ෂයේ සිට ක්‍රියාත්මක කර තිබුණි 2014 හා 2015 වර්ෂයන්හි අනුකූලතා සහතික නිකුත් කොට තිබූ නේවාසික /ව්‍යාපාරික ඉදිකිරීම් ඒකක 98 ක් වෙනුවෙන් 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 143 (i) (ii) වගන්ති විධිවිධාන අනුව තාවකාලික තක්සේරුවක් මත බදු අයකිරීමට පියවර ගෙන නොතිබුණි.
- (ඇ) වරිපනම් බදු පැහැර හරින පුද්ගලයන් පිළිබඳව ලැයිස්තුවක් සහ දේපළ තහනම් කිරීමේ වරෙන්තු 1988 ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පරිපාලන) 33 රීතිය අනුව එක් එක් කාර්තු අවසානයේදී වරිපනම් බදු ලිපිකරු විසින් පිළියෙල කොට ලේකම්වරයාගේ අත්සන සඳහා ඉදිරිපත් කර නොතිබුණි.

### 2.3.4 දේපල බදු

- (අ) සමාලෝචිත වර්ෂයේදී සභාව සතු බදු දේපල 86 න් 41 ක් බදු දී නොතිබුණ අතර, අවම ලංසු වටිනාකම පදනම් කරගත්තේ නම් අහිමි වූ ආදායම රු. 2,378,617 ක් විය.
- (ආ) මුත්තේශ්වරම විශ්‍රාම ශාලාවේ බදු ගැනුම්කරුගෙන් 2013 සැප්තැම්බර් 24 දිනට අයවිය යුතු රු.181,347 ක් අයකර ගැනීම සඳහා සමාලෝචිත වර්ෂයේදී ද නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

### 2.3.5 උසාවි දඩ

පළාතේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සමාලෝචිත වර්ෂය වෙනුවෙන් තවදුරටත් රු. 46,477,761 ක උසාවි දඩ අයවිය යුතුව තිබුණි.

### 2.3.6 මුද්දර ගාස්තු

සමාලෝචිත වර්ෂය වෙනුවෙන් තවදුරටත් ප්‍රධාන ලේකම් වරයාගෙන් රු.81,988,004 ක හිඟ මුද්දර ගාස්තු අයවිය යුතුව තිබුණි.

### 2.4 වියදම් ව්‍යුහය

සමාලෝචිත වර්ෂය සහ ඉකුත් වර්ෂය සඳහා සභාවේ, අයවැයගත හා තථ්‍ය වියදම් අදාල විවලනයන්ද සමග පහත දැක්වේ

වියදම් විෂයය	2015			2014		
	අයවැයගත	තථ්‍ය වියදම	විචලනය	අයවැයගත	තථ්‍ය වියදම	විචලනය
පෞද්ගලික පඩිනඩි	රු.000 51,714	රු.000 62,575	රු.000 (10,861)	රු.000 47,825	රු.000 42,940	රු.000 4,885
අනෙකුත්	61,085	28,357	32,728	41,525	33,433	8,092
උපඑකතුව	112,799	90,932	21,867	89,350	76,373	12,977
ප්‍රාග්ධන වියදම	122,325	70,500	51,825	48,750	62,695	(13,945)
මුළු එකතුව	235,124	161,432	73,692	138,100	139,068	(968)

පහත කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයේ අයවැයගත ප්‍රාග්ධන වියදම රු. 122,325,000 ක් වුවද, තථ්‍ය වියදම රු.70,499,867 ක් වූයෙන් අයවැයගත ප්‍රතිපාදනය උන උපයෝජනය වී පැවතිණ. එම උනතාවය ප්‍රතිශතයක් වශයෙන් සියයට 42 ක් විය.
- (ආ) සමාලෝචිත වර්ෂයේ පෞද්ගලික පඩිනඩි ඇස්තමේන්තු අගයට වඩා රුපියල් මිලියන 11 කින් වැඩිවී තිබුණ අතර, එය සියයට 21 ක වැඩිවීමකි.

### 3. මෙහෙයුම් සමාලෝචනය

#### 3.1 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කිරීම ක්‍රියාවට නැංවීම හා කාර්ය සාධනය

2014 පෙබරවාරි 13 දිනැති රාජ්‍ය මුදල් අංක 01/2014 දරන චක්‍රලේඛයේ 04 ඡේදයට අනුව වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කර තිබුණි.

#### 3.2 කොන්ත්‍රාත් පරිපාලනය

සමාලෝචිත වර්ෂයේදී විවිධ ව්‍යාපෘති මූලාශ්‍ර 04 ක් යටතේ ව්‍යාපෘති 194 ක් ලැබී තිබුණු අතර, ඉන් ව්‍යාපෘති 34 ක් සමාලෝචිත දිනට කෙරෙහින් පැවතුන අතර එක් ව්‍යාපෘතියක් අවලංගු කර තිබුණි.

3.3 අවිධිමත් ගනුදෙනු

ආදාහනාගාරය සඳහා ගැස් මිලදී ගැනීමේදී ප්‍රදේශයේ බෙදාහැරීමේ නියෝජිත ආයතනයෙන් මිලදී නොගැනීම හේතුවෙන් වර්ෂය තුළ සභාවට සිදුව තිබූ පාඩුව රු. 36,535 ක් විය.

4. යහපාලනය හා ගිණුම් කටයුතුභාවය

4.1 අයවැය පාලනය

සමාලෝචිත වර්ෂය තුළ පුනරාවර්තන වැය ශීර්ෂ 66 ක රු. 6,003,150 ක් ද, ප්‍රාග්ධන වැය ශීර්ෂ 16 ක රු.67,219,550 ක ප්‍රතිපාදන කිසිදු වියදමක් නොදරා ඉතිරිවී තිබුණි.

4.2 මානව සම්පත් කළමනාකරණය

අනුමත හා තර්ජන සේවක සංඛ්‍යාව

2015 දෙසැම්බර් 31 දිනට සභාවේ අනුමත සහ තර්ජන සේවක සංඛ්‍යාව පිළිබඳව තොරතුරු අනුව ප්‍රාථමික මට්ටමේ අතිරික්ත සේවක සංඛ්‍යාව 10 ක් වන අතර, ද්විතීයික මට්ටමේ පුරප්පාඩු සංඛ්‍යාව 01 ක් විය.

5. පද්ධති හා පාලන

පහත දැක්වෙන පද්ධති හා පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ.

- (අ) ගිණුම්කරණය
- (ආ) අයවැය පාලනය
- (ඇ) වත්කම් කළමනාකරණය
- (ඈ) ණයගැති හා ණයහිමි පාලනය